



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I - විභාගය - 2020 ජූලි



(102) ව්‍යාපාරික ගණීතය සහ  
සංඛ්‍යානය

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

නො. 540, පුරුෂ මුරුන්තෙවුවේ ආනන්ද නාඩිම් මාවත,

නාරාජේන්පිට, කොළඹ 05.

දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

## ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

ඇදියර | විභාගය - 2020 ජූලි

### (102) ව්‍යාපාරක ගණිතය සහ සංඛ්‍යානය

#### යෝජන උත්තර

(මුළු ලකුණු 40)

A කොටස

#### 1 වන ප්‍රශ්නය කළහා යෝජන උත්තර:

1.1

$$\begin{aligned} \text{අනෙකුත් ජනවාරික ක්ෂේවායම්} &= 100\% - (70\% + 22\%) = 8\% \\ \text{මුළු ජනගහනය} X - 8\% &= 3,200 \\ \text{නගරයේ වෙශය සිංහල ජනගහනය} &= 3,200 \times \frac{70}{8} \\ &= \underline{\underline{28,000}} \end{aligned}$$

උත්තරය (2) - 28,000

(ලකුණු 03)

1.2

$$8y + 8 = 3(2y + 8)$$

$$8y + 8 = 6y + 24$$

$$2y = 16$$

$$Y = \underline{\underline{8}}$$

උත්තරය (4) - 8

(ලකුණු 03)

1.3

$$\begin{aligned} S &= x(1+nr) \\ S &= 6,000 + (1+(3 \times 0.08)) \\ S &= 6,000 (1.24) \\ S &= \underline{\underline{7,440}} \end{aligned}$$

උත්තරය (3) - රු. 7,440

(ලකුණු 03)

1.4

$$Q = \frac{q_1}{q_0} \times 100$$

$$\begin{aligned} Q &= \frac{34}{51} \times 100 \\ &= \underline{\underline{67\%}} \end{aligned}$$

උත්තරය (1) - 67%

(ලකුණු 03)

$$\begin{aligned}
 1.5 \quad \bar{X} &= \frac{\sum x}{n} \\
 83 &= \frac{(75 + 68 + 86 + 95 + 90) + x}{6} \\
 83 \times 6 &= 414 + x \\
 498 - 414 &= x \\
 \underline{x} &= \underline{\underline{84}}
 \end{aligned}$$

උත්තරය (3) - 84


(ලකුණ 03)

$$\begin{aligned}
 1.6 \quad r &= \frac{[ n \sum XY - \sum X \cdot \sum Y ]}{\sqrt{ [ n \sum X^2 - (\sum X)^2 ] [ n \sum Y^2 - (\sum Y)^2 ] }} \\
 r &= \frac{(7 \times 310.5) - (70 \times 30.6)}{\sqrt{(7 \times 952 - 70^2) (7 \times 134.13 - 30.6^2)}} \\
 r &= \frac{2,173.5 - 2,142}{\sqrt{(6,664 - 4,900) (938.91 - 936.36)}} \\
 &= \frac{31.5}{\sqrt{(6,664 - 4,900) (938.91 - 936.36)}} \\
 &= \frac{31.5}{67.06} \\
 &= \underline{\underline{0.4697}}
 \end{aligned}$$

උත්තරය (4) - 0.4697

(ලකුණ 03)

1.7



$$\begin{aligned}
 45 + 26 + 8 - x &= 65 \\
 x &= \underline{\underline{14}}
 \end{aligned}$$

සසම්හාවේ ලෙස තේරු ගත් ආසියාවේ සංචාරය කළ පුද්ගලයෙකු යුරෝපයේන් සංචාරය කළ පුද්ගලයෙකු වීමේ සම්හාවිතාවය

$$\begin{aligned}
 \frac{14}{26} \\
 \text{උත්තරය (3)} \quad \frac{14}{26}
 \end{aligned}$$

(ලකුණ 03)

$$\begin{aligned}
 1.8 \quad A &= \frac{SR^n(R-1)}{R^n-1} \\
 A &= \frac{500,000 \times 1.1^4(1.1-1)}{1.1^4-1} \\
 A &= \frac{500,000 \times 1.4641 \times 0.1}{1.4641-1} \\
 A &= \frac{73,205}{0.4641} \\
 A &= \underline{\underline{157,735}}
 \end{aligned}$$

විකල්ප කමය

$$\begin{aligned}
 A &= \frac{500,000}{\text{Cum DCF } 10\%} \\
 A &= \frac{500,000}{3.1698} \\
 A &= \underline{\underline{157,735}}
 \end{aligned}$$

අත්තරය (2) රු. 157,735/-

(ලක්ෂණ 03)

$$1.9 \quad S = X(1 + r/N)^{n \times N}$$

$$\begin{aligned}
 63,339 &= X \times (1 + 0.12/4)^{2 \times 4} \\
 X &= \frac{63,339}{1.03^8} \\
 &= \underline{\underline{50,000}}
 \end{aligned}$$

$r$  = පොලී අනුපාතය

$N$  = වර්ෂයකට ඇතිකාලපරිච්ඡේ

$X$  = වර්තමාන අයය

$N$  = වර්ෂ ගණන

ගෝන්

$$S = X \{ 1+r \}^n$$

$r$  = කාර්බුක් පොලී අනුපාතය

$n$  = කාර්බු ගණන

$$S = X \{ 1+r \}^n$$

$$63,339 = X(1+0.03)^8$$

$$\begin{aligned}
 X &= \frac{63,339}{1.03^8} \\
 &= \underline{\underline{50,000}}
 \end{aligned}$$

අත්තරය (2) - රු. 50,000/-

(ලක්ෂණ 03)

**1.10  $T = 198x + 841$**

X හි අගය 2020 දී 7 වන විට

$$T = (198 \times 7) + 84$$

$$\underline{T = 2,227}$$

දත්තරය (3) - රු.2,227/-

(ලකුණු 03)


**1.11**

- A → 3
- B → 4
- C → 1
- D → 2

(ලකුණු 02)

**1.12**

ගිණුම් වර්ග	පාරිභෝගිකය න් ගණන	ප්‍රතිශතය (%)	අංකක ගණන
ඉතිරි කිරීම් ගිණුම්	30	$\frac{30}{72} \times 100 = 41.6\%$	$\frac{30}{72} \times 360 = 150^{\circ}$
ඡෘගම ගිණුම්	18	$\frac{18}{72} \times 100 = 25\%$	$\frac{18}{72} \times 360 = 90^{\circ}$
ස්ථාවර කැන්පතු	24	$\frac{24}{72} \times 100 = 33.4\%$	$\frac{24}{72} \times 360 = 120^{\circ}$
එකතුව	72	100%	360



(ලකුණු 02)

---

$$1.13 \quad P(A \cup B) = P(A) + P(B) - P(A \cap B)$$

$$0.72 = 0.60 + 0.30 - P(A \cap B)$$

$$P(A \cap B) = 0.9 - 0.72$$

$$\underline{P(A \cap B) = 0.18}$$

(ලක්ෂණ 02)

1.14 සත්‍යයි

(ලක්ෂණ 01)

1.15 අසත්‍යයි

(ලක්ෂණ 01)

(මුළු ලක්ෂණ 40)

A කොටසේහි අවසානය



## 2 වන ප්‍රශ්නය සඳහා ගෝපිත උත්තර:

(a)

පරිවිශේෂය 01 - මුලික ගණිත සංකල්ප සහ මූලධර්ම

$$3X + 2Y = 17 \Rightarrow (1)$$

$$2X + 5Y = 26 \Rightarrow (2)$$

$$(1) \quad X \quad 2 \Rightarrow 6X + 4Y = 34 \Rightarrow (3)$$

$$(2) \quad X \quad 3 \Rightarrow 6X + 15Y = 78 \Rightarrow (4)$$

$$(4)-(3) \Rightarrow \begin{aligned} 11Y &= 44 \\ \hline Y &= 4 \end{aligned}$$


$$\underline{\underline{Y = 4}}$$

$$(1) \Rightarrow 3X + (2 * 4) = 17$$

$$3X = 17 - 8$$

$$3X = 9$$

$$\underline{\underline{X = 3}}$$



(ලක්ෂණ 04)

(b)

පරිවිශේෂය 01 - මුලික ගණිත සංකල්ප සහ මූලධර්ම

පිරිවැය රු. 100/- නම්

පිරිවැය	+	ලාභය	=	විත්තනුම් මිල
---------	---	------	---	---------------

100	20		120	
-----	----	--	-----	--

	<u><u>48,000</u></u>	
--	----------------------	--

මෙසයේ නිෂ්පාදන පිරිවැය =  $\frac{100}{120} \times 48,000$

= රු. 40,000

(ලක්ෂණ 02)

(c)

පරිවිශේෂය 01-මූලික ගණිත සංකල්ප සහ මුළුධර්ම

$$3x + 2y \leq 12 \rightarrow (1)$$


$$x + 2y \leq 6 \rightarrow (2)$$

$$\begin{array}{ll} X=0 \text{ වේ } \text{නම්}, \\ Y=0 \text{ වේ } \text{නම්}, \end{array}$$

$$\begin{array}{ll} Y=6(0,6) \\ X=4(4,0) \end{array}$$

$$\begin{array}{ll} X=0 \text{ වේ } \text{නම්}, \\ Y=0 \text{ වේ } \text{නම්}, \end{array}$$

$$\begin{array}{ll} Y=3(0,3) \\ X=6(6,0) \end{array}$$



(ලකුණු 03)  
(ලකුණු 01)  
(මුළුලකුණු 10)

### 3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිවිශේෂය 03 - ව්‍යාපාර සඳහා මූල්‍ය හා මෙහෙයුම් කියාකාරීන්ට මිශ්‍රම

(a)

$$TR = p \times q \quad (\text{ඉල්ලුම් * ප්‍රමාණය}) \quad p = 1000 - 2q$$

$$TR = (1000 - 2q) \times q$$

$$TR = 1000q - 2q^2$$

$$TC = VC + FC \quad (\text{විවෘත පිටිවැය + ස්ථාවර පිටිවැය})$$

$$TC = 3q^2 + 100q + 800$$

(ලකුණු 03)

$$(b) \text{ ලාභ ක්‍රියය (TP) = TR - TC}$$

$$TP = TR - TC$$

$$TP = (1000q - 2q^2) - (3q^2 + 100q + 800)$$

$$TP = 1000q - 2q^2 - 3q^2 - 100q - 800$$

$$TP = 900q - 5q^2 - 800$$

or

$$(c) \frac{\underline{D(T_p)}}{Dq} = \frac{180 - q^2 - 160}{900 - 10q}$$

(ලක්ං 03)

$$\frac{D^2(T_p)}{Dq} = -2 < 0$$

ලාභ උපරිම කරන ඒකක ගණන  
 $\Rightarrow 180 - 2q = 0$   
 $2q = 180$   
 $\underline{Q = 90}$

ගණනය කිරීමේ විකල්ප ක්‍රමය

$$TR = 1000q - 2q^2$$

$$MR = 1000 - 4q$$

$$TC = 800 + 100q + 3q^2$$

$$MC = 100 + 6q$$

$MR = MC$  අවස්ථාවේදී ලාභ උපරිම වේ

$$1000 - 4q = 100 + 6q$$

$$\underline{X = 90}$$

(ලක්ං 04)  
(මුළුලක්ං 10)

#### 4 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර:

පරිචේදය 05 - ප්‍රමාණාත්මක විවලා දෙකක් සංසන්ධිය කිරීම

(a)

x	y	$x^2$	xy
44	550	1,936	24,200
29	480	841	13,920
74	630	5,476	46,620
12	230	144	2,760
9	240	81	2,160
50	610	2,500	30,500
<b>218</b>	<b>2,740</b>	<b>10,978</b>	<b>120,160</b>

$$b = \frac{n \sum xy - \sum x \cdot \sum y}{(n \sum x^2 - (\sum x)^2)}$$

$$b = \frac{(6 \times 120,160) - (218 \times 2,740)}{(6 \times 10,978) - (218)^2}$$

$$b = \frac{720,960 - 597,320}{65,868 - 47,524}$$

$$b = \frac{123,640}{18,344}$$

$$b = \underline{\underline{6.74}}$$

$$a = \bar{Y} - b\bar{X}$$

$$a = \frac{2,740}{6} - [6.7401 \times \frac{218}{6}]$$

$$a = 456.67 - 244.89$$

$$a = \underline{\underline{211.78}}$$

අඩුතම වර්ග ප්‍රතිපායන රේඛාව;

$$Y = a + bx$$

$$Y = \underline{\underline{211.78 + 6.74x}}$$

(ලකුණ 07)

(b) ප්‍රවාරණ වියදම රු. 40,000/-.

$$Y = 211.78 + 6.74x$$

$$x = 40 \text{ බව } \text{ආදේශ කිරීමෙන්$$

$$Y = 211.78 + 6.74 (40)$$

$$= 481.38$$

$$Y = \underline{\underline{481.380}}$$

අපේක්ෂිත විකුණුම් වට්නාකම = රු. 481,380/-

(ලකුණ 03)

(මුළු ලකුණ 10)

## 5 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර:

පරිච්‍ය 04 - දත්ත ඉදිරිපත් කිරීම සහ විස්තරන්මක මිනුම්

රැඳිසිට කාලය (මිනින්තු)	මධ්‍ය අගය ( $x$ )	සංඛ්‍යාතය ( $f$ )	$f(x)$	$F(x)^2$
10 – 19	14.5	15	217.5	3,153.75
20 – 29	24.5	9	220.5	5,402.25
30 – 39	34.5	30	1,035	35,707.5
40 – 49	44.5	14	623	27,723.5
50 – 59	54.5	12	654	35,643
		$\sum f = 80$	$\sum fx = 2,750$	$\sum fx^2 = 107,630$

සටහන: මෙම වට්නාකම සරක යන්තුය හාවිනයෙන්ද ලබා ගත හැක.

$$\begin{aligned}
 (a) \text{ මධ්‍යන්තය (Mean)} &= \frac{\sum f(x)}{\sum f} \\
 &= \frac{2,750}{80} \\
 &= \underline{\underline{34.375}}
 \end{aligned}$$

(ලකුණ 04)

(a) සම්මත අපගමනය (Standard Deviation) =  $\sqrt{\frac{\sum fx^2}{\sum f} - [\bar{x}]^2}$

$$\begin{aligned}&= \sqrt{\frac{107,630}{80} - \left( 34.375^2 \right)} \\&= \sqrt{1,345.375 - 1,181.64} \\&= \sqrt{163.73} \\&= \underline{\underline{12.79}}\end{aligned}$$

(ලක්ෂණ 04)

(b) විවෘත සංගුණකය (Co-efficient of variation) (V)

$$\begin{aligned}&= \frac{\text{සම්මත අපගමනය} \times 100\%}{\text{මධ්‍යනාඡය}} \\&= \frac{12.79}{34.375} \times 100 \\&= \underline{\underline{37.2\%}}\end{aligned}$$

(ලක්ෂණ 02)  
(මුළු ලක්ෂණ 10)

B කොටසේහි අවසානය

(A) පරිවිත්සේය 02- ව්‍යාපාර සඳහා මූල්‍ය ගණනය

(a) (i)

	I	CF	DF @15%	PV
0	(150,000)	-	1	(150,000)
1	-	70,000	0.870	60,900
2	-	85,000	0.756	64,260
3	-	50,000	0.658	32,900
4				<b>NPV=8,060</b>

ගුද්ධ වර්තමාන අගය = 8,060

(ලක්ෂණ 04)

(b) ව්‍යාපාතියේ ගුද්ධ වර්තමාන අගය දහු අගයක් ගනී එමනිසා අදාළ ව්‍යාපාතියේ ආයෝජනය කළ හැක.

(ලක්ෂණ 02)

(B) පරිවිත්සේය 07 -දිග්‍රීක හා පුරෙක්කාවන

	P <sub>0</sub>	q <sub>0</sub>	P <sub>1</sub>	P <sub>0</sub> q <sub>0</sub>	P <sub>1</sub> q <sub>0</sub>
X	20	250	30	5,000	7,500
Y	18	130	25	2,340	3,250
Z	40	180	50	7,200	9,000
				<b>14,540</b>	<b>19,750</b>


$$\text{ලැස්පියරේ මිල දිග්‍රීකය } (LP_{1/0}) = \frac{\sum(p_1 \times q_0)}{\sum(p_0 \times q_0)} \times 100 \\ = \frac{19,750}{14,540} \times 100\% \\ = \underline{135.83\%}$$

(ලක්ෂණ 04)

**(C) පරිවේදය ර- සම්භාවීතාව හා සම්භාවීතාවේ යෝගීම්**

**(a)**

**(i)**



B - පිටම් ලමයෙක් වීම  
G - ගැහැනු ලමයෙක් වීම

P - විභාගය සමත් වීම  
F - විභාගය අසමත් වීම

(ලකුණු 03)

**(ii) සම්භාවීතාවය** =  $P(B, P) + P(G, P)$

$$\begin{aligned}
 &= \frac{45}{100} \times \frac{15}{45} + \frac{55}{100} \times \frac{20}{55} \\
 &= \frac{15}{100} + \frac{20}{100} \\
 &= \frac{35}{100}
 \end{aligned}$$

සිපුවකු විභාගය සමත්වීමේ සම්භාවීතාව 35%කි.

(ලකුණු 02)

**(iii) තෝරා ගත් නිෂ්පාදක යෙකු වී**

$$\text{විභාගය අසමත්වීමේ සම්භාවීතාවය} = \frac{30}{45}$$

$$\begin{aligned}
 \text{නෙක්} \\
 &= \frac{2}{3}
 \end{aligned}$$

(ලකුණු 02)

(b)  $X$  = තරගකරු විසින් තරගය නිම කිරීම සඳහා මිනිත්තු 300 කට වඩා අඩු කාලයක් ගැනීමේ සම්භාවනාවය මෙනු

$$\mu=240 \quad \sigma=40$$


$$Z = \frac{X - \mu}{\sigma}$$

$$Z = \frac{X - 240}{40}$$

$$Z = \frac{300 - 240}{40}$$

$$= \frac{60}{40}$$

$$Z = \underline{\underline{+1.5}}$$



$$\Pr(X < 300) = 0.5 - 0.4332$$

$$= \underline{\underline{0.6668 \text{ or } 93.32\%}}$$

තරගකරු විසින් තරගය නිම කිරීම සඳහා මිනිත්තු 300 කට වඩා අඩු කාලයක් ගැනීමේ සම්භාවනාවය  
**93.32%**

(ලකුණු 03)  
(මුළු ලකුණු 20)

---

### **Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2020 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)